

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව - 2014

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1968 අංක 24 දරන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා පනතේ 23 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම.

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. අවාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳව සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙලිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සංස්ථාවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මුල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත දැක්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 01

වත්කම් හා වගකීම් එකිනෙකට හිලවකර මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් නොකළ යුතු වුවද, අනෙකුත් ලැබිය යුතු ශේෂයන්ට විකුණුම් පාලන ගිණුමෙහි බැර ශේෂයන් රු. 1,443,477 ක් හිලවකර මූල්‍ය ප්‍රකාශනවල පෙන්නුම් කර තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 02

අවසන් තොගවල වටිනාකම, පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි යන අගයන්ගෙන් වඩා අඩු අගයට මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති බව අනාවරණය කර තොගවල අගය එහි පිරිවැය වූ රු. 374,745,859 ක අගය මත මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ නමුත් පිරිවැය හා තොගවල ශුද්ධ උපලබ්ධි අගය සමග සැසඳුම් කළ බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 07

සමාලෝචිත වර්ෂයේ මුදල් ප්‍රවාහයට අදාළ නොවන ඉකුත් වර්ෂයට අදාළ ගැලපීම් රු. 86,702,069 ක් ද බදු ගෙවීම් රු. 42,583,879 ක් ද ගලපා තිබුණි.

(ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 08

ඉකුත් වර්ෂවලට අදාළ වැරදි නිවැරදි කිරීම් අනිකානුයෝගීව ගලපා ඉකුත් වර්ෂයේ මූල්‍ය තත්වය ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු නොකර රු. 16,628,392 ක මුදලක් ඉකුත් වර්ෂයෙන් ඉදිරියට ගෙන එන ලද සමුච්චිත ලාභයට ගලපා තිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 12

විලම්භිත බදු ගිණුම් තැබීම සම්බන්ධ ගිණුම්කරණ ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි. විශේෂයෙන් බදු ගණනයේදී පැනනගින තාවකාලික වෙනස්කම් (Temporary Difference) සහ ස්ථිර වෙනස්කම් (Permanent Difference) හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 16

පිරිවැය රු. 199,729,627 ක්වූ සම්පූර්ණයෙන් ක්ෂය කර තිබුණු නමුත් තවදුරටත් භාවිතයට ගනු ලැබූ

වත්කම් පිළිබඳව මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි. එසේම රු. මිලියන 494 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ඇපයට තබා තිබුණු ඉඩම්, ගොඩනැගිලි හා යන්ත්‍ර සම්බන්ධව විස්තර සහ උකසේ ස්වභාවය සම්බන්ධව විස්තර මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

(උ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 19

විශ්‍රාම ප්‍රතිලාභ ගිණුම් තැබීම සම්බන්ධව විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම පිළිබඳ සාමාන්‍ය විස්තරයක්, ආරම්භක හා අවසාන ශේෂයන්වල වර්තමාන අගය ගැලපීම් විස්තර, වර්තමාන සේවා පිරිවැය, පොළී, ආගණිත ලාභ හෝ අලාභ (Actuarial gain or loss) සහ පසුගිය සේවා පිරිවැය යනාදී තොරතුරු හඳුනාගෙන එහි ලාභය හෝ අලාභය ගැලපූ ආකාරය මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

(ඌ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 23

ණය ගැනුම් පිරිවැය ප්‍රාග්ධනික කිරීම පිළිබඳ සලකා බලා ඒ අනුව කටයුතු කිරීමට අස්ථිත්වයන් උනන්දු කර තිබුණද සංස්ථාව විසින් ප්‍රාග්ධනික කළ හැකි ණය ගැනුම් පිරිවැය හඳුනාගෙන සුදුසුකම්ලත් වත්කම්වලට අදාළ ණය ගැනුම් පිරිවැය ප්‍රාග්ධනික කිරීමට කටයුතු නොකර පුනරාවර්තන වියදමක් ලෙස ආදායමට ලියා හැර තිබුණි.

(එ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 24

සම්බන්ධිත පාර්ශව සහ වෙනත් රාජ්‍ය ආයතන සමග කරන ලද ගනුදෙනුවල ස්වභාවය සහ හිටපු සහාපතිවරයාගේ පෞද්ගලික ලේකම් මාර්ගයෙන් සිදුකරන ලද ගනුදෙනුවල විස්තර මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

(ඒ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 39

වටිනාකම රු. 809,256,090 ක් වූ වෙළඳ ණයගැතියන් භාගනය වූ වටිනාකම ගණනය කිරීමකින් තොරව ණයගැතියන්ගෙන් රු. 20,231,402 ක බොල්ණය වෙන්කිරීමක් අඩුකර මූල්‍ය තත්ව ප්‍රකාශනයේ පෙන්නුම් කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

සමස්ථ ණයගැතියන්ගෙන් සියයට 2.5 ක් බොල් හා අඩමාණ ණය වෙන්කිරීම සංස්ථාවේ ප්‍රතිපත්තිය වුවද අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සේ අය නොවන ණය ප්‍රමාණය රු. මිලියන 43 ක් ඉක්මවා තිබීම හේතුවෙන් නොලැබෙන ණය වෙනුවෙන් ප්‍රමාණවත් වෙන් කිරීමක් සිදු නොවන බව නිරීක්ෂණය විය.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ජාතිය ගොඩනැගීමේ බදු වියදම ගිණුම්ගත කිරීමේදී සංස්ථාව විසින් දරන ලද වියදම පමණක් හඳුනාගත යුතු වුවද, වර්ෂයේ ජාතිය ගොඩනැගීමේ බදු වියදම වූ රු. 14,728,700 ක ප්‍රමාණය තුළ ගනුදෙනුකරුවන්ගෙන් එකතු කර ගත් බදු මුදල් ද ඇතුළත් කර තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට කෙටිකාලීන ණය ශේෂය රු. 494,970,217 ක් වුවත් ඒ සඳහා ගෙවිය යුතු ණය පොළී ප්‍රමාණය ගණනය කර මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.
- (ඇ) විගණනය වෙත ඉදිරිපත් කළ තොරතුරු අනුව ගිවිසුම්ගත දිනයන්ට නිමකර භාර දී නොතිබුණු මුද්‍රණ කාර්යයන් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා ගිවිසුමේ කොන්දේසි අනුව අයකළ හැකි

දඩ හා ප්‍රමාද ගාස්තුව රු. 48,472,330 ක් වුවද ඒ සඳහා රු. 23,449,201 ක ප්‍රතිපාදනයක් පමණක් සිදුකර තිබුණි. එසේම ඉහත ප්‍රතිපාදනය ණයගැතියන්ගෙන් අඩුකිරීමට කටයුතු නොකර විකුණුම් වලින් අඩුකර දක්වා තිබුණි.

(ඇ) සමාලෝචිත වර්ෂයේදී විගණන ගාස්තු සඳහා ප්‍රතිපාදන සලසා නොතිබුණි.

2.2.4 නොසැසඳූ පාලන ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විකුණුම් රැස්කිරීමේ ගිණුමේ රු.1,443,477 ක බැර ශේෂය, විකුණුම් පාලන ගිණුම හා සැසඳීම් කර නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

(ආ) පාසල් පෙළපොත් සඳහා සමාලෝචිත වර්ෂයේදී නිකුත්කර තිබූ ඉන්වොයිස් වටිනාකම හා ලෙජර් ගිණුම් අනුව අදාළ පෙළපොත් ආදායමේ රු. 48,907,179 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් එක් එක් විෂය ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

විස්තරය	වටිනාකම	ඉදිරිපත් නොකල සාක්ෂි
-----	-----	-----
	රු	
(අ) වෙළඳ ණයගැතියෝ	282,283,756	ශේෂ සනාථ කිරීම්
(ආ) දඩ මුදල් ගැලපීම	5,460,991	විකුණුම්වලට අදාළ ඉන්වොයිස් පත්‍ර
(ඇ) අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්	236,250	වැඩ සටහන් විස්තර
(ඈ) වෙළඳ ණයහිමියන්	946,480	ශේෂ සනාථ කිරීම්
(ඉ) අවිනිශ්චිත ගිණුම (වියදම්වලට ගැලපීම)	4,436,636	වියදමක් ලෙස හඳුනාගෙන ආදායමට ලියාහැරීමට අදාළ විස්තර

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සංස්ථාවේ ණය අයකර ගැනීමේ අකාර්යක්ෂමතාව හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආරම්භක ණය ශේෂය වූ රු. 750,607,688 ක ප්‍රමාණය සමාලෝචිත වර්ෂය අවසානයේදී රු. 809,256,090 ක් දක්වා සියයට 8 ක ප්‍රතිශතයකින් වර්ධනය වී තිබුණි. මෙකී වෙළඳ ණයගැතියන්ගෙන් රු. 36,029,161 ක් වර්ෂ 01 කට වැඩි කාලයක සිටද, රු.65,443,837 ක් වර්ෂ 2 න් 4 න් අතර කාලයක සිටද අයනොවී පැවති අතර වර්ෂ 05 ඉක්ම වූ ණයගැති ශේෂය රු.43,453,396 ක් විය.

- (ආ) සංස්ථාවේ අභ්‍යාස පොත් අලෙවිකිරීම සඳහා 2010 වර්ෂයේ සිට පත්කර තිබුණු අලෙවි නියෝජිතයෙකුගෙන් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා අයවීමට තිබුණු ණය මුදල රු. 5,747,194 ක් විය. මෙම ණය ලබාදීම සම්බන්ධව නියෝජිතයාගෙන් ඇපකර ලබාගෙන නොතිබූ අතර හිටපු සභාපතිවරයාගේ නියෝග පරිදි ණය ලබාදී තිබුණි. ඇපකර රහිතව ණය පදනම මත අභ්‍යාස පොත් අලෙවිකිරීමේදීද අත්පිට මුදලට භාණ්ඩ විකිණීමේදී ලබාදෙන සියයට 40 ක වට්ටමද ලබාදී තිබුණි.
- (ඇ) අනුරාධපුර අලෙවිසැලෙහි 2012 වර්ෂයේ සිට අයකර ගතයුතු රු.5,491,302 ක ණයගැනී ශේෂය 2015 මැයි 30 දක්වාම පියවා නොතිබුණි. මෙකී ණය මුදල , ණය ලබාදීමේ පරිපාටියෙන් බැහැරව හිටපු සභාපතිවරයාගේ වාචික උපදෙස් මත ණය ලබා දී තිබුණු අතර ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබුණද, මෙම ණය අයකර ගැනීම සම්බන්ධව නීතිමය පියවර ගෙන නොතිබුණි.
- (ඈ) විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් වලදීද ණය පදනම මත අලෙවි කරනු ලබන අභ්‍යාස පොත්වල ණය මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළයුතු බව හා ඒ පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කර තිබුණද ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ඉ) ජාතික කඩදාසි සමාගමෙන් අයවිය යුතු වර්ෂ 01 කට පැරණි ණය ශේෂය රු.7,989,976 ක් වී තිබුණි.
- (ඊ) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් අයවීමට තිබුණු රු. 1,818,829 ක මුදලක් අයකර ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පැවතුණි.
- (උ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ණය ශේෂය රු.59,781,032 ක් වූ අතර ණයහිමි කාල විශ්ලේෂණයට අනුව වසර 2 ත් 5 ත් අතර බේරුම් නොකරන ලද ණයහිමියන්ගේ වටිනාකම රු. 22,927,868 ක් විය. මෙය මුළු ණයහිමියන්ගේ වටිනාකමෙන් සියයට 39 ක් වී තිබුණි.
- (ඌ) පසුගිය වර්ෂයන්ට ආදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු ආදායම් බදු රු.72,813,671 ක් සංස්ථාව විසින් 2015 මැයි 29 දින වනවිටත් ගෙවීමට කටයුතු කර නොතිබුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම
(අ) 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනතේ 26 (1) උපවගන්තිය	2009 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වා ගනුදෙනුකරුවන්ගෙන් එකතුකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කළයුතු රු. 98,399,136 ක් 2015 ජූනි 30 දින දක්වාම ප්‍රේෂණය කර නොතිබුණි.
(ආ) 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 4 වන වගන්තිය	2009 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා ගනුදෙනුකරුවන්ගෙන් එකතුකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කළයුතු රු. 68,705,093 ක් 2015 ජූනි 30 දින දක්වාම ප්‍රේෂණය කර නොතිබුණි.
(ඇ) 2007 අංක 07 දරන සමාගම් පනත	හිටපු සංස්ථා සභාපතිවරයාගේ පෞද්ගලික සහකාරවරයකු විසින් පෞද්ගලික සමාගමක් පිහිටුවාගෙන සංස්ථාව සමග ගනුදෙනුකර තිබුණි. මෙසේ ගනුදෙනු කිරීමේදී සමාගම් පනතට අදාළව නිසි පරිදි සමාගම වෙනුවෙන් කටයුතු කිරීමට බලය පවරා නොතිබුණු පුද්ගලයෙකුගෙන් රු. 46,566,658 ක් වටිනා කඩදාසි සංස්ථාව මිලට ගෙන තිබුණි.
(ඈ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	සභාපතිවරයාගේ නිල රථයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම් සඳහා 2013 අප්‍රේල් 11 දින ලබා දී තිබුණු රු.1,050,000 ක්වූ අත්තිකාරම් මුදල 2015 ජූනි 30 දින දක්වාම පියවා නොතිබුණි.
(ඉ) 2011 පෙබරවාරි 09 දිනැති අංක 13/2008 (IV) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය	නිලධාරීන් හතර දෙනෙකු සඳහා අනුමත සීමාව ඉක්මවා නිල වාහන වෙනුවෙන් ඉන්ධන සඳහා රු. 1,530,113 ක් ගෙවා තිබුණි.
(ඊ) 2003 ජූනි 02 දිනැති අංක PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 8.3.5 වගන්තිය	හිටපු සභාපතිවරයා සඳහා ලබා දී තිබූ වාහනයට අමතරව තවත් වාහන 02 ක් සමාලෝචිත වර්ෂයේ ජූලි මාසය දක්වා භාවිතා කර තිබුණි.

2.5 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දැයට කිරුල (කුලියාපිටිය) ප්‍රදර්ශන වෙළඳ කුටිය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිර්මාණය කර දී තිබියදී වෙළඳ කුටිය ඇතුළත නිමවුම් කටයුතු සඳහා පමණක් රු.2,130,576 ක වියදමක් සංස්ථාව විසින් වැයකර තිබීම විගණනයේදී සැනීම් පත්විය නොහැක.
- (ආ) සංස්ථාව විසින් 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා රු.820,000 ක මුදලකට පෞද්ගලික විගණන ආයතනයක් වෙත භාරදී තිබුණි. ගණකාධිකාරීවරුන් නිදෙනෙකුගේ අධීක්ෂණයකින් යුත් 50 දෙනෙකුට අධික කාර්ය

මණ්ඩලයක් ගිණුම් අංශයේ සිටියදී බාහිර ආයතනයක් වෙත මෙම කාර්ය පැවරීම මතභේදයට තුඩුදෙන කරුණක් බව නිරීක්ෂණය විය.

(ඇ) උපයන විට ගෙවීම් බදු රු. 994,201 ක් සේවකයින්ගෙන් අය නොකර සංස්ථාව විසින් ගෙවා තිබූ අතර මෙය මෙහෙයුම් වියදම් යටතේ ගිණුම්ගත කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය තුළ සංස්ථාවේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.71,153,661 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂය සඳහා බදු පූර්ව ශුද්ධ ලාභය රු.78,095,872 ක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.6,942,211 ක පිරිහීමක් නිරීක්ෂණය විය. ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ විකුණුම් ආදායම රු.97,134,411 කින් වර්ධනය වී තිබුණද වර්ෂයේ විකුණුම් පිරිවැය රු. 77,015,131 කින් හා වර්ෂයේ වියදම් රු.28,711,539 කින් වැඩිවී තිබීම මෙම පිරිහීමට ප්‍රධාන හේතු වී තිබුණි.

3.2 ණය උපයෝජනය

සමාලෝචිත වර්ෂය තුළදී රාජ්‍ය බැංකුවකින් ලබාගෙන තිබුණු කෙටිකාලීන ණය ප්‍රමාණය රු.601,781,294 ක් වූ අතර ඉන් රු.494,970,217 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් පියවා නොතිබුණි. නියමිත දිනට ණය නොගෙවීම නිසා ගෙවීමට සිදු වූ අමතර පොළියද ඇතුළුව රු.53,633,209 ක් ණය පොලී ලෙස සමාලෝචිත වර්ෂයේදී ගෙවා තිබුණි.

3.3 කාරක ප්‍රාග්ධන කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සංස්ථාව විසින් බැංකු ගිණුම් 03 ක් පවත්වා ගෙන යනු ලබන අතර එක් බැංකුවකින් ලබාගත් බැංකු අයිතා පහසුකම් වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.4,700,100 ක පොළියක් ගෙවීමට සිදුවී තිබුණි. සංස්ථාවේ කාරක ප්‍රාග්ධන තත්ත්වය පිරිහීම හේතුවෙන් වාර්ෂිකව කෙටිකාලීන බැංකු ණය ලබාගැනීමේ වර්ධනයක් ඇති වී තිබුණු අතර මෙම හේතුව නිසා සමාලෝචිත වර්ෂයේ පොළී ආවරණ අනුපාතය මෙහෙයුම් ලාභය සමග සැසඳීමේදී සියයට 49 ක් විය.

(ආ) ක්ෂණික වත්කම් තුළ ඇතුළත් ජංගම වත්කම් වලින් සියයට 82 ක් වෙළඳ ණයගැතියන්ගෙන් සමන්විත වන අතර එම ප්‍රමාණයෙන් රු. මිලියන 92 ක් වර්ෂයකට වැඩි කාලයක සිට අය නොවී පැවතුණි. කඩිනමින් ණය අයකර සංස්ථාවේ ද්‍රවශීලතාවය ඉහළ නැංවිය හැකි උපාය මාර්ග පිළිබඳව කළමනාකරණයේ අවධානය යොමුවී නොතිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

සංස්ථාවේ නිෂ්පාදන කටයුතුවලට අදාළ තොග මට්ටම් තීරණය කර ඒ අනුව නිෂ්පාදනයට බාධා නොවන පරිදි කාර්යක්ෂම තොග පාලනයක් සිදුකිරීම කෙරෙහි කළමනාකරණයේ අවධානය යොමු කර නොතිබුණි. මෙම නිසා කාලීනව අවශ්‍ය නොවන හා සෙමින් වලනය වන තොගවල සංස්ථාව ආයෝජනය කර තිබුණු මුදල රු. මිලියන 231 ක් විය. මෙසේ පාලනයකින් තොරව තොගවල මුදල්

ආයෝජනය කිරීම හේතුවෙන් සංස්ථාවට ගෙවීමට තිබූ කෙටිකාලීන ණය රු. මිලියන 494 දක්වා වැඩිවී තිබුණි.

4.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය සඳහා සංස්ථාවේ සමස්ත අලෙවි කටයුතු සඳහා අලෙවිකරණ සැලැස්මක් සකස් කර නොතිබූ අතර අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය අලෙවි ඉලක්කයන් දැක්වෙන සැලැස්මක් පමණක් සකස් කර තිබුණි.
- (ආ) සංස්ථාව ලියන කඩදාසි ඇනවුම් කිරීමේ දුර්වලතා හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළ අභ්‍යාස පොත් නිෂ්පාදන කටයුතුවලට බාධා ඇතිවීමෙන් පෙර වර්ෂයට සාපේක්ෂව අභ්‍යාස පොත් නිෂ්පාදනය ඒකක 1,698,537 කින් එනම් වටිනාකම රු. 29,700,420 කින් අඩුවී තිබුණි. කාලීනව වෙළඳපල අවශ්‍යතා හඳුනාගෙන අභ්‍යාස පොත් නිෂ්පාදන කටයුතු සිදු නොකිරීම හේතුවෙන් පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට සංස්ථාව අපොහොසත් වී තිබුණු බව ගබඩා තොග ලේඛන හා තොග ඇනවුම් ලේඛන පරීක්ෂාවේදී අනාවරණය විය. ඒ හේතුවෙන් වෙළඳපල අවශ්‍යතා නිසිපරිදි සපුරාලීමට නොහැකි වීමේ තත්ත්වය තුළ සංස්ථාවේ වෙළඳපල කොටස සහ විකුණුම් ආදායම අඩුවීමේ ප්‍රවණතාවයක් උද්ගත වී තිබුණි.
- (ඇ) සංස්ථාව විසින් ප්‍රධාන කාර්යාලයක් හා අලෙවි අංශයක් ඉදිකිරීම සඳහා, පර්චස් 27 ක ඉඩමක් බදු පදනම මත ලබා ගැනීම සඳහා 2013 වර්ෂයේදී, අත්තිකාරම් වශයෙන් රු. 1,000,000 ක මුදලක් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකර නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගෙවා තිබුණි. මෙම ව්‍යාපෘතිය අත්හැර දැමීම හේතුවෙන් ගෙවන ලද අත්තිකාරම් නැවත අයකර ගැනීමට නොහැකි වී තිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ නිෂ්පාදන සැලැස්මට අනුව රු. මිලියන 730 කින් පාසල් පෙළ පොත් මිලියන 9.13 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණද වර්ෂයේ තර්ජන පෙළපොත් නිෂ්පාදනය රු. මිලියන 1.9 කින් අඩු වී තිබුණි. එසේ වුවත් නිෂ්පාදන පිරිවැය රු. මිලියන 31 කින් වැඩි වී තිබුණි.
- (ඉ) ගිවිසුම්ගත වටිනාකම රු. මිලියන 428.8 ක් වූ පාසල් පෙළපොත් සහ රු. මිලියන 3.96 ක ගුරු අත්පොත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට භාර දී තිබුණේ දින 49 ක කාල ප්‍රමාදයකිනි. මෙම ප්‍රමාදයන් නිසා සමාලෝචිත වර්ෂයේ දී පමණක් රු. මිලියන 48 ක් ප්‍රමාද ගාස්තු ලෙස සංස්ථාවට ගෙවීමට සිදුවී තිබුණද පෙළපොත් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු වී නොතිබුණි.

4.3 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

සමාලෝචිත වර්ෂය අවසානයේ හානි වූ හා වලනය නොවන තොග වටිනාකම පිළිවෙලින් රු. 1,226,224 ක් හා රු.154,741 ක් වූ අතර මෙම තොග ඉවත් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කර නොතිබුණි.

4.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තු පත්‍රිකා බෙදාහැරීමට අවශ්‍ය කාඩ්බෝඩ් පෙට්ටි සැපයීමේ කොන්ත්‍රාත්තුව වැට් සහිත වටිනාකම රු. 7,067,905 ක් වූ මුදලකට පෞද්ගලික ආයතනයකට පවරා තිබුණි. ප්‍රසම්පාදනය සඳහා විධිමත් පරිදි මිල කැඳවීමකින් තොරව හා පෙට්ටියක වෙළඳපොළේ පවතින මිල වූ රු. 25 ක මුදලට මිලදී ගැනීමට කටයුතු නොකර පෙට්ටියක් රු.66 ක් බැගින් මිලදී ගැනීම හේතුවෙන් සංස්ථාවට රු. 1,508,390 ක අලාභයක් සිදුවී තිබුණි.
- (ආ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.9.1 වගන්තියට අනුව අවම මිල සහිත ලංසුව තෝරාගතයුතු වුවද එයට පටහැනිව උපරිම හතරවන මිල ඉදිරිපත් කර තිබූ ආයතනයට ප්‍රසම්පාදනය පිරිනමා තිබීම හේතුවෙන් රු.864,500 ක අලාභයක් සංස්ථාව සිදුවී තිබුණි.
- (ඇ) සුදු ලියන කඩදාසි මෙට්‍රික් ටොන් 650 ක් මිලදී ගැනීම සඳහා තාක්ෂණික කමිටුව විසින් ඇගයීමක් සිදුකර නොතිබියදී මෙම මිලදී ගැනීම සඳහා දෙවන උපරිම මිල ඉදිරිපත් කර තිබූ ආයතනයට ලංසුව පිරිනමා තිබුණි. අවම මිල සහිත සැපයුම්කරු තෝරා නොගැනීම නිසා රු. 860,600ක අලාභයක් සංස්ථාවට සිදුවී තිබුණි.

4.5 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් සංස්ථාවේ සම්පත්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සංස්ථාවේ සේවකයින් දස දෙනෙකු ජනමාධ්‍ය හා ප්‍රචාරණ අමාත්‍යාංශයට හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට මුදාහැර තිබුණු අතර වැටුප්, අතිකාල සහ අනිකුත් දීමනා ඇතුළත්ව සමාලෝචිත වර්ෂයේදී රු. 3,731,108 ක් සංස්ථාව විසින් ගෙවා තිබුණි. මෙම සේවකයින්ගෙන් 07 දෙනෙකුම සංස්ථා සේවයට බඳවාගත් දිනයේදීම ජනමාධ්‍ය හා ප්‍රචාරණ අමාත්‍යාංශය සඳහා මුදාහැර තිබුණි. නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට මුදාහැර ඇති සේවකයින් පිළිබඳ කිසිදු තොරතුරක් සංස්ථාවට ඉදිරිපත් කර නොතිබුණු අතර කිසිදු අධීක්ෂණයකින් තොරව දිගින් දිගටම වැටුප් ගෙවා තිබුණි.
- (ආ) සංස්ථාව සතු ඉඩම් ප්‍රමාණය වූ අක්කර 48 න් අක්කර 13යි රුඬ 2යි පර්චස් 06ක් කාර්මික ජනපදයක් සඳහා ලබා දී තිබුණද පැවරුම්ලාභියා පිළිබඳ විස්තර විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

4.6 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2014 දෙසැම්බර් 31 දිනට අනුමත තනතුරු සංඛ්‍යාව 686 ක් වුවත් තථ්‍ය සංඛ්‍යාව 578 ක් වීමෙන් පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව 108 ක් විය. එම පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර සේවකයින් 90 ක් පුරප්පාඩු නොමැති සේවා කාණ්ඩයන්ට අනුමැතියකින් තොරව බඳවා ගෙන තිබුණි.
- (ආ) අනුමත සේවක සංඛ්‍යාවෙන් බැහැරව අතීත පදනම මත සේවකයකුද ක්‍රොන්ත්‍රාත් පදනමට සේවකයින් 21 ක්ද තාවකාලික පදනම මත සේවකයින් 12 ක්ද ලෙස සේවකයින් 34 ක් බඳවාගෙන තිබුණි.
- (ඇ) 2009 ජුනි 01 දිනැති කළමනාකරණ සේවා වක්‍රලේඛ අංක 30 හි අන්තර්ගත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ කාර්ය මණ්ඩලයට ඇතුළත් නොවූ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ විධිමත් අනුමැතියකින් තොරව (HM 1-1) මෙහෙයුම් කළමනාකරු හා (MA3) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී යන නව තනතුරු ඇතිකරගෙන නිලධාරීන් බඳවාගෙන තිබුණි.

4.7 වාහන උපයෝජනය

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා පනතට අනුව නීත්‍යානුකූල නොවූ උපසහායක තනතුර සඳහා නිලධාරියෙකු පත්කර ඔහු වෙනුවෙන් කුලී පදනම මත ලබා ගත් වාහනය සඳහා රු.731,625 ක් ද, ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට හිමිකම් නොමැති නිලධාරීන් දෙදෙනෙකු වෙනුවෙන් ඉන්ධන හා ප්‍රවාහන දීමනා ලෙස රු.1,215,464 ක්ද සංස්ථාව විසින් ගෙවා තිබුණි.

5 ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 ප්‍රසම්පාදන සැලැස්ම

ප්‍රසම්පාදන සැලැස්මක් සකස්කර තිබුණද ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කළ අවස්ථා හා වර්ෂය තුළ විධිමත් නොව පාලන ක්‍රමයක් අනුගමනය නොකිරීම හේතුවෙන් ප්‍රසම්පාදන සැලැස්මට අනුව කටයුතු කිරීමට නොහැකිවීම නිසා ප්‍රසම්පාදන සැලැස්ම ඵලදායී පාලන කාරකයක් ලෙස උපයෝගී කරගැනීමට කළමනාකරණය අපොහොසත් වී තිබුණු බව නිරීක්ෂණය විය.

5.2 අයවැය ලේඛනය පාලනය

අයවැයගත හා තථ්‍ය ශේෂ අතර සැලකිය යුතු වෙනස්කම් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා සංස්ථාවේ සහායකවරයා වෙත වරින්වර දන්වා යවන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ණයගැතියන් පාලනය
- (ඇ) ප්‍රසම්පාදනය
- (ඈ) මූල්‍ය කළමනාකරණය
- (ඉ) වාහන උපයෝජනය
- (ඊ) සේවක මණ්ඩල කළමනාකරණය
- (උ) නොග පාලනය